

01



“ආරෝග්‍ය පරමා ලාභය - සන්තුවියී පරම් දහනය” යනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ එමගින් නිරෝගී බව පරම ලාභය වන බවත් සතුට පරම දහනය වන බවත් ලෝක සත්ත්වයනට පෙන්වා දුන් අතර, පරම දහනය වූ සතුට ලැබේමට තම් පරම ලාභය වූ නිරෝගී බව ලැබිය යුතු බව පෙන්වා දුන්හ.



1.1 රුපය - දහම් දෙසන බුදුරජාණන් වහන්සේ

සෞඛ්‍ය විද්‍යා විෂයය භාර ගුරුතුමා සහ සිඹුන් අතර ඇති වූ දෙබසක් පහත සඳහන් වේ.

- | | |
|-----------------|---|
| ගුරුතුමා | : අද පොඩි හාමුදුරුවරු කිහිපයේදෙනෙක් ම අඩුයි තේදා?
ඇයි මේ පුතාල දෙන්නෙක් ම බේස්ක් එක මත හිස් තියාගෙන? |
| පන්ති නායකයා: | සර් එයාලට අසනීප ලු. |
| ගුරුතුමා | : අසනීප වෙලා. ඒ මොකද? කො පුතාලා ඔලුව උස්සන්න බලන්න.
(දරුවන් දෙදෙනා ම අපහසුවෙන් හිස් මසවති) |
| පංතියේ සිඹුන් : | සර් එයාලගේ ඇස් රතු වෙලා, පුංචි වෙලා, හොඳට ම අමාරු පාටයි. |
| ගුරුතුමා | : ඇගත් හොඳට ම රත් වෙලා, උණ ගැනිල වගේ. |
| පන්ති නායකයා: | හොඳට ම ලෙඩි පාටයි තේදා සර්? |
| ගුරුතුමා | : ඔව්, පුතාල කොහොමද ලෙඩි පාටයි කියල දැන ගත්තේ? |
| පංතියේ සිඹුන් : | සර් කොනෙක් අසනීප වෙන කොට කායික වෙනස්කම් රාඹියක් ජේන්න තියෙනවා. |
| ගුරුතුමා | : හා හොඳයි දරුවනි! අපි දැන් ඒ වෙනස්කම් මොනවද? කියල විමසලා බලමු. |

රෝගී පුද්ගලයෙකුගේ සහ නිරෝගී පුද්ගලයෙකුගේ දැකිය හැකි ලක්ෂණ කිහිපයක් 1.1 වගුවෙහි සඳහන් වේ.

1.1 වගුව - රෝගී පුද්ගලයාගේ සහ නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණ

රෝගී පුද්ගලයාගේ ලක්ෂණ	නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණ
<ul style="list-style-type: none"> ● වේදනාවෙන් හෝ කනස්සල්ලෙන් සිටියි. ● කුසගිනි මඳ හෝ ආහාර අරුවිය පවතී. ● ආහාර මඳ වශයෙන් ගනී හෝ ආහාර තොගනියි. ● අක්‍රියව හා අලසව සිටියි. ● පිරිසිදු බව කෙරෙහි සැලකිලිමත් තොවේ. ● නින්ද අක්‍රමවත් වේ. ● ඩුඩකලාව සිටියි. ● මල මූත්‍ර බැහැර කිරීම අසාමාන්‍ය විය හැකි ය. ● තොසන්සුන් විය හැකි ය. ● එදිනෙදා කටයුතු ඇතා හිටියි. ● තොරස්සුම් හෝ ව්‍යාකුල ස්වභාවයක් පෙන්වයි. ● ගාරීරික පෙනුම විකෘති විය හැකි ය. 	<ul style="list-style-type: none"> ● සතුවින් හා තංප්තියෙන් සිටියි. ● හොඳින් කුසගිනි ඇති වේ. ● කැමැත්තෙන් ආහාර ගනියි. ● ක්‍රියාක්‍රීය. ● පිරිසිදුව හා කුමච්චව සිටියි. ● සුපුරුදු ලෙස නිදයි, අවදි වෙයි. ● සමාජයාලීය. ● නිසි පරිදි මල මූත්‍ර බැහැර කරයි. ● ප්‍රකාති මනසකින් යුක්තයි. ● එදිනෙදා කටයුතුවල සුපුරුදු ලෙස යෙදෙයි. ● අන් අය සමග සුපුරුදු පරිදි ඇසුරු කරයි. ● ගාරීරික පෙනුම ප්‍රකාතිමත් ය.



1.2 රුපය - නිරෝගී, ක්‍රියාකෘති පවුලක්

මබ ලැයිස්තු ගත කළ කරුණු අතර පහත සඳහන් කරුණු ඇතුළත් විය හැකි ය.

- කායික වේදනාව හෝ අපහසුතාව
- දෙනික කටයුතුවලට බාධා ඇති වීම
- අධ්‍යාපන හෝ වෘත්තිය කටයුතුවලට බාධා ඇති වීම
- සතුට තැනි වී යාම සහ දුකට පත් වීම
- පවුලේ අන් අය අපහසුතාවට පත් වීම
- වියදම් අධික වීම
- මානසික පීඩාව
- කායික දුබලතාව සහ ආබාධිත තත්ත්ව ඇති වීම
- සමාජයෙන් ප්‍රතික්ෂේප වීම (සූය රෝගය, ලාඛුරු වැනි රෝග ඇති වූ විට)
- බරපතල රෝගී තත්ත්ව නිසා මරණය ඇති වීම



කෙනෙකු රෝගීවීම නිසා ඇති විය හැකි අහිතකර තත්ත්ව සහ අපහසුතා ලැයිස්තුවක් පිළියෙළ කරන්න.

1.1 කාර්මක ජීවිතයක් සඳහා නිරෝගීකමේ ඇති වැදගත්කම

නිරෝගී බව මෙලොව දිගු කළක් සතුටින් ජ්‍වත් වීමට මග පාදයි. අංග සම්පූර්ණ මිනිස් සිරුරක් ඇතිව උපත් අයෙක් කායික දුබලතාවලින් මෙන්ම රෝගාබාධවලින් පීඩා නොවිදිය නම් ඔහුට එදිනෙද ජීවිතයේ පහත සඳහන් කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

- අධ්‍යාපනය ලැබීම
- එලදය වෘත්තියක යෙදීම
- ත්‍රිඩා සහ ව්‍යායාමවල යෙදීම


ඒ අනුව මෙලොව ජීවිතය සතුවින් ගත කිරීමට හැකි වන්නේ නිරෝගී අයෙකුට ම බව පැහැදිලි වේ.

ලොව ලැබිය හැකි සියලු ම ලාභ අතර උසස් ම ලාභය නිරෝගීකම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඔබෙන්, ඔබේ දෙමාපිය වැඩිහිටියන්ගේත් එකම පැතුම වන්නේ ඔබ සාර්ථක උසස් අධ්‍යාපනයක් ලබා, යහපත් පුරවැසියෙකු ලෙස සමාජයේ සතුවින් ජ්වත් වනු දැකීමයි.

දිනපතා පිරිවෙනුට පැමිණීම, සත්‍යාචාර උසස් පංති කාමරයේ දී ඉගෙනීමේ කටයුතුවල නිරත වීම, ආගමික කටයුතු කිරීම වැනි සාමාන්‍ය කටයුතු කරන සිසුන් අතර තුදුකළාව සිටීමට කැමති, සමාජයේ තොවන අක්‍රිය සිසුන්ද සිටිති. එසේ ම ඉතා සුළු දෙයට පවා කිපෙන, මේතුරන් තුරුස්සන හා තොගුවසන සුළු මෙන් ම බිඟුලු සිසුන් ද සිටින බව අපි දැනිමු. මේ සියලු දෙනා ම කායිකව නිරෝගී වුවත් ඔවුන් සෞඛ්‍ය සම්පන්න යැයි කිව තො හැකි ය.

මේ අනුව සෞඛ්‍ය සම්පන්න බව තීරණය කිරීම සඳහා කායික නිරෝගීකම පමණක් සැලකීම ප්‍රමාණවත් තොවේ. එහෙයින් සෞඛ්‍ය යනු නුදේක් කායික නිරෝගීකම පමණක් ම තොවන බව ඔබට වැටහෙනු ඇත.

සෞඛ්‍ය අධ්‍යාපනයේ පොදු පර්‍යාර්ථ කිහිපයක් පහත සඳහන් වේ.



සොබන යන්නෙහි අරථ

එක්සත් ජාතින්ගේ සංවිධානයේ (United Nations Organisation - UNO) විශේෂ නියෝජනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization - WHO) 1948 අප්‍රේල් 07 වෙත දින ස්ථිර රුපුරුණ් කයේ ජීත්වා අගනුවර දී එහි මූලස්ථානය පිහිටා පරිදි ස්ථාපිත කරන ලදී.

මෙම සංවිධානය "සමස්ක ලෝක ජනතාව උදෙසා උපරිම සෞඛ්‍ය තත්ත්වය ලැබා කරගැනීම" යන පරමාර්ථය උදෙසා වෙහෙසෙන සංවිධානයකි. එමගින් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මෙන් ම නව ගෙවදා පරේයේෂණ හා වසංගත රෝග මරුදානය කිරීම, ලෝක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තාගා සිටුවීම වැනි ස්විඛාල කාර්යභාරයක් ලොව පුරා ඉටු කරයි.


ලේඛ සෞඛ්‍ය සංවිධානය විසින් වඩාත් පුළුල් ලෙස සෞඛ්‍ය යන්න මෙහේ අර්ථ දක්වා ඇතු.

“සොබු යනු පුදෙක් ලේඛ රෝගවලින් හා දුබලතාවන්ගෙන් තොරු වීම පමණක් නොව කායික, මානසික, සමාජයිය හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පරිණාමවය” යි.



ලේක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා සිදු කරනු ලබන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ හැකිතාක් තොරතුරු රස් කරන්න.

ඒ අනුව සොබා ප්‍රධාන අංශ භතරක් යටතේ සලකා බැලිය හැකි ය.



නොමිලේ බෙද හැරීම පිණුසය

කායිකව නිරෝගීව සිටීම කායික යහපැවැත්ම ලෙස දී මානසිකව නිරෝගීව සිටීම මානසික යහපැවැත්ම ලෙස දී, යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගතිමින් කටයුතු කිරීම සමාජයේ යහපැවැත්ම ලෙස දී, ආධ්‍යාත්මික ගුණදර්ම හා වර්යාවන්ගෙන් යහපත්ව සිටීම ආධ්‍යාත්මික යහපැවැත්ම ලෙස දී හැඳින්වේ.

කායික යහපැවැත්ම

කායිකව නිරෝගීව සිටීම කායික යහපැවැත්ම යනුවෙන් හැඳින්වෙන අතර ඒ සඳහා පුද්ගලයෙකු පහත සඳහන් කරගැනු තුනකින් යුත්ත විය යුතු ය.

- කායික රෝගාබාධවලින් තොරව සිටීම
- රෝගවලින් ආරක්ෂා වීමට කටයුතු කිරීම
- නිසි ගැරීර යෝගාතාවෙන් සිටීම

මේ අනුව කායික යහපැවැත්ම යනු රෝගවලින් තොරව සිටීම, රෝග සඳහා බලපාන හැසිරීම අවම කර ගැනීම සහ මනා ගාරීරික යෝගාතාවකින් සිටීම වේ.

පුද්ගලයෙකු ලබන පෝෂණ මට්ටම ඔහුගේ කායික යහපැවැත්ම කෙරෙහි බලපායි.



1.3 (a) රුපය
අධිපෝෂණ තත්ත්වය

තරභාරි සිරුරකි. උදරය හා මාංශපේෂී ගැරීරයෙන් පිටතට තොරා එයි. ස්ථූල හැඩයක් ගනී. ඉක්මනින් වෙහෙසට පත් වේ. කාර්යක්ෂම බව අඩු ය. නිතර රෝගී වේ. පාදවල සන්ධි, කොඳුඟැට පෙළ සහ උකුල් ඇටය නිතර පිඩාවට ලක් වේ. ගැරීරයේ තම්බුදිලි බව අඩු ය. දරා ගැනීමේ ගක්තිය අඩුය. බෝ තොවන රෝග වැළදීමේ අවදානම ඉතා ඉහළ ය.




1.3 (b) රුපය මන්දපෝෂණ තත්ත්වය

දුර්වල වැහැරුණු සිරුරක් සත්‍ය. ගරීරයේ තහර එලියට මතුවේ පෙනෙන අතර අස්ථිවලට හම ඇලී පවතී. එහෙයින් අස්ථි ද මතු වී පෙනේ. දරා ගැනීමේ හැකියාව අඩු ය. ප්‍රතිශක්තිය ඉතා හින බැවින් නිතර රෝගවලට ගොදුරු වේ. ගක්තිය ඉතා හින වන බැවින් ශ්වසනය පවා වෙහෙසකර වේ. පටක තුළ තරලය තැන්පත් වීම හේතුවෙන් ගරීරයේ ඉදිමුණු ස්වභාවයක් දිස් වේ.

ඉහත සඳහන් අවස්ථා නිරෝගී තත්ත්ව නොවේ.

මෙම අනුව යමෙකුගේ නිරෝගී පැවැත්ම සඳහා නිසි පෝෂණය ලැබීම අත්‍යවශ්‍ය බව ඔබට පැහැදිලි වනු ඇත.



පැලම්පා
පිරිසිදුකම යක ගැනීම සඳහා ජලය හාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු රස් කරන්න.

කායික යහපැවැත්ම මැනීය හැකි ලක්ෂණ

යම් පුද්ගලයෙකු කායික යහපැවැත්මෙන් යුත්ත වන්නේ දැයි තීරණය කිරීම සඳහා සැලකිය හැකි මිනුම් කිහිපයක් හඳුනා ගෙන ඇත.

- ගරීර ස්කන්ධ දරුණකය (Body Mass Index)
- උසට ගැලපෙන ඉණෙහි වටප්‍රමාණය
- පෝෂණ මට්ටම
- ගාරීරික යෝග්‍යතාව
- ලෙඩ රෝගවලට ඔරෝත්තු දීමේ හැකියාව
- ප්‍රසන්න පෙනුම
- ක්‍රියාදිලි බව

ඉහත සඳහන් මිනුම් මැන බැලීමෙන් යම් පුද්ගලයෙකු කායික යෝග්‍යතාවයෙන් යුත්ත වන්නේ දැයි තීරණය කළ හැකි ය.

ගරීර ස්කන්ධ දරුණකය (BMI)



1.4 රුපය - බර මැනීම

නිරෝගී පුද්ගලයෙකු තම උසට සරිලන ගරීර බරකින් යුත්ත විය යුතු ය. උසෙහි ප්‍රමාණයට නියමිත බර ප්‍රමාණය ඉක්මවා ගොස ඇති විට ඔවුන් ස්ථූල හෙවත් මහත පුද්ගලයින් ලෙස ද ගරීර බර අඩු පුද්ගලයින් කාඡ හෙවත් කෙටිවු පුද්ගලයින් ලෙස ද හඳුන්වනු ලැබේ. එහෙයින් ගරීර ස්කන්ධ දරුණකය නම් වන මිනුමෙන් යමෙකු උසට සරිලන බරකින් යුත්ත වේ දැයි තීරණය කළ හැකි ය.

$$\text{ගරීර ස්කන්ධ දරුණකය (BMI)} = \frac{\text{බර (kg)}}{\text{චස (m)} \times \text{චස (m)}}$$

උස මැතිම නිවැරදිව සිදු කිරීම සඳහා තව කෙනෙකුගේ දායකත්වය අවශ්‍ය වේ. උස මැතිම සඳහා උස මැතිමේ උපකරණය භාවිත කරයි. උස මැතිමට පෙර හිස් වැසුම් සහ පාවහන් ඉවත් කළ යුතු ය. උස මැතිමේ උපකරණය අසල කෙළින් සිට ගැනීම අවශ්‍යය. හිස සංුදුව සිටින පරිදි සිටෙනෙ උරහිස, තවටම් ප්‍රදේශය, දැනුහිස පිටුපස සහ විළුණ බිත්තියට හෝ ලැංශලට ගැවෙන සේ සිට ගැනීම ඉතා වැදගත් ය.

ඁරීර ස්කන්ධ දරුණකය ගණනය කිරීම සඳහා ඔබේ බර ප්‍රමාණය කිලෝග්‍රැමවලින් (kg) හා උස මිටරවලින් (m) මැන ගත යුතු ය.



1.5 රුපය - නිවැරදිව උස මැතිම


උදාහරණ :- බර 35 kg සහ උස 1.4 m වන වයස අවුරුදු 12ක පිරිමි ප්‍රමාණය නිරූපිත සොයමු.

$$\text{ඁරීර ස්කන්ධ දරුණකය (BMI)} = \frac{\text{බර (kg)}}{\text{චස (m)} \times \text{චස (m)}}$$


$$\begin{aligned} \text{ඁරීර ස්කන්ධ දරුණකය (BMI)} &= \frac{35 \text{ kg}}{1.4 \text{ m} \times 1.4 \text{ m}} \\ &= 17.86 \text{ kgm}^{-2} \end{aligned}$$

නියමිත වයස් කාණ්ඩයට හා ස්ථ්‍යාපිත පුරුෂ භාවයට අනුව තෝරාගත් BMI අය පුදුපු ප්‍රස්තාරයේ ලකුණු කිරීමෙන් ඔහු උසට සරිලන බරකින් යුත්ත වේද යන්න තීරණය කළ හැකි ය.

අඩු 5 - 19 ත් අතර ලමුන්ගේ ගරිර ස්කන්ධ ද්රේගකය - ගැහැණු



අඩු 5 - 19 ත් අතර ලමුන්ගේ ගරිර ස්කන්ධ ද්රේගකය - පිරිමි



1.6 රුපය - ස්ථීර පුරුෂභාවය සහ වයස අනුව ගරිර ස්කන්ධ ද්රේගකය ලකුණු කිරීම

BMI අගය වයසට එදිරිව සුදුසු ප්‍රස්ථාරයේ ලකුණු කළ විට එම ලක්ෂණය පිහිටන කළාපයේ වර්ණය අනුව පෝෂණ මට්ටම තීරණය වේ. ඒ අනුව ඔබේ BMI අගය ලකුණු කළ ලක්ෂණය අයක් වන්නේ කොළ පැහැති පරාසයට නම් ඔබ උසට සරිලන බරකින් යුතුක්ත යැයි නිගමනය කරනු ලැබේ.

උසට ගැලපෙන ඉණෙහි වට ප්‍රමාණය

ඡබේ BMI අගය ප්‍රශනස්ත සීමාව ඉක්මවා ගොස් ඇති විට ඡබේ උදරය හා ඉණ වටා මේද තැන්පත් වීම සිදු විය හැකි ය. තෙලේ තැන්පත් වූ සම පිටතට තෙරා එමෙන් ගරීරය ස්ථුලනාවයට පත් වේ. එවිට ඉණෙහි වට ප්‍රමාණය උසට නියමිත ප්‍රමාණයට වඩා වැඩි විය හැකිය.

ඉණෙහි වට ප්‍රමාණය උකුල් අස්ථියේ ඉහළ ම දරයත් ඉල ඇටවල පහළ ම දරයත් අතර හරි මැදින් සිරුරේ වටප්‍රමාණයයි. මෙය මිනුම් පටියක ආධාරයෙන් මැන ගත හැකි ය.

නිසි ඉණ මට්ටම ඉක්මවා යාම නිසා සන්ධි ආබාධ, කොඳුඇට පෙළෙහි ආබාධ මෙන් ම දියවැඩියාව, හංද රෝග, අධික රැඹිර පිඛනය වැනි බෝ නොවන රෝග වැළදීමේ අවධනම ද ඉහළ යයි. එබැවින් කායික යහපැවැත්ම සඳහා ඉණෙහි වට ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීම වැදගත් වේ.

උසට ගැලපෙන ඉණෙහි වට ප්‍රමාණය නිසි ලෙස පවතින්නේ දිය පහත සඳහන් පරිදි සොයා ගත හැකි ය.


$$\frac{\text{උසට ගැලපෙන ඉණෙහි වට ප්‍රමාණය (cm)}}{\text{උස (cm)}} < 0.5$$

ඉණෙහි වට ප්‍රමාණය හා උස අතර අනුපාතය 0.5ට වඩා අඩු වන විට ඡබේ උසට ගැලපෙන ඉණෙහි වටප්‍රමාණයකින් යුත්ත යයි කියනු ලැබේ. එනම්, ඉණෙහි වට ප්‍රමාණය තමාගේ උසෙන් හාගෙකට වඩා අඩුවිය යුතු ය.

මානසික යහපැවර්ත්ම

පුද්ගල ක්‍රියාකාරීත්වය, මනසේ ස්වභාවය මත රඳා පවතී. කෙනෙකුට අවස්ථානුරුපව හා නිවැරදි තීරණ ගතීමින් යුත්ත තුළ කටයුතු කළ හැකි වන්නේ මහු නිරෝගී මනසකින් යුත්ත වූ විට ය.

මානසිකව දක්වන සියලු හැකියා යහපත් ලෙස පවත්වා ගැනීමට හැකිවන නිරෝගීකම, මානසික යහපැවැත්ම ලෙස හැඳින්වේ.



1.7 රුපය - ඉණෙහි වට ප්‍රමාණය මැතිම


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍ය මෙහේ දැක්විය හැකිය.

තම හැකියා හඳුනා ගනිමන් එදිනේද ජීවිතයේ ඇතිවන අභියෝගවලට සාර්ථකව මූහුණ දෙමින් එලදයී ලෙස කටයුතු කරමින් සමාජයට ද යහපත සිදු කරමින් සතුවින් ජ්වත් විමට ඇති හැකියාව මානසික යහපැවැත්මයි.

මේ අනුව තැනට සුදුසු තුවණීන් යුතුව තමාතන් අනුන්වත් අර්ථයක් සිදු කිරීමට සියලු අවස්ථාවල දී කටයුතු කරන්නා මානසිකව නිරෝගී අයෙකු ලෙස හැදින්විය හැකි ය.

මානසික යහපැවැත්ම තීරණය කළ හැකි ලක්ෂණ

පුද්ගලයෙකු මානසික යහපැවැත්මෙන් යුත්ත වන්නේ දැයි ඔහු දෙස බැලීමෙන් පමණක් තීරණය කළ නොහැකි ය. කෙනෙකුගේ මානසික යහපැවැත්ම තීරණය කිරීමට ඔහු තුළ පහත සඳහන් ලක්ෂණ හා කුසලතා ද පැවතිය යුතු ය.



මානසික යහපැවැත්ම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපුරුදු

- භාවනා කිරීම
- සෞන්දර්ය ක්‍රියාකාරකම්වල තිරත වීම
- කාල කළමනාකරණය
- සරල දිවිපැවැත්ම
- විවේකය සතුටින් ගත කිරීම
- ලද දෙයින් සතුටු වීම
- යහපත් මිතුරන් හා වැඩිහිටියන් ආදි අය ඇසුර හා ඔවුන්ගෙන් උපදෙස් ගැනීම

මානසික යහපැවැත්ම උදාකර ගැනීම සඳහා යහපත් පුරුදු පුහුණු කළ යුතු ය. පුහුණු නොකළ මනස පාලනය කිරීම අපහසු වේ. ගරීරයට ව්‍යායාම අවශ්‍ය මෙන් ම මනසට ද ක්‍රියාකාරකම් අවශ්‍ය ය. ඒ සඳහා භාවනා කිරීම, මානසික ක්‍රියාකාරකම් සහිත ක්‍රිඩාවල යෙදීම, ගැටුලු විසඳීම වැනි ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ය.

සමාජයේ යහපැවැත්ම

මිනිසා සමාජගතව ජීවත් වීමට ප්‍රිය කරන්නෙකි. එබැවින් ඕනෑම අයෙකු කිසියම් සමාජයක සාමාජිකයෙකු වන අතර සියලු දෙනා ම අන් අය කෙරෙහි ඉටුකළ යුතු යුතුකම් හා වගකීම්වලින් එකිනෙකාට බැඳී පවතී.

එබැවින් සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අන් අයගේ සහයෝගය අපට අවශ්‍ය වේ. එසේම, අපගේ සහයෝගය ද අන් අයට අවශ්‍ය වේ.

මෙලෙස එකිනෙකා අතර සිදුවන බැඳීම් යහපත් ලෙස පවත්වා ගැනීමටත් සාමූහික හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමටත් හැකි වන්නේ පුද්ගලයා සතු තිරෝගී බවේ ලක්ෂණයක් අනුවයි.

සමාජය සමග යහපත් ලෙස සම්බන්ධතා පැවැත්වීමේ මෙම හැකියාව සමාජයේ යහපැවැත්ම ලෙස හැඳින්වේ.

ඡා අයත් සමාජයේ සිරින අන් අය සමග යහපත් ලෙස සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීමට ඇති හැකියාව සමාජයේ යහපැවැත්මයි.

විවිධ අවස්ථාවල දී විවිධ අය ඇසුරු කිරීමට අප සැමට සිදු වේ. පවුලේ අය, මිතුරන්, ගුරුවරුන්, වැඩිහිටියන්, අසල්වාසීන්, අමුත්තන් වැනි ඕනෑම අයෙක් හෝ කණ්ඩායමක් සමග අප පවත්වන සම්බන්ධතාව සුහුද හා එලදයී මෙන් ම අර්ථවත් වන්නේ අපගේ සමාජයේ යහපැවැත්ම මත ය.

සමාජයේ යහපැවැත්මෙන් යුතු අයෙකු තුළ දැකි ලක්ෂණ

පිරිසිදුකම, ප්‍රියමනාප පෙනුම වැනි කෙනෙකු සතු බාහිර ලක්ෂණ දෙස බැලීමෙන් මහු සමාජයේ යහපැවැත්මෙන් යුතු අයෙකු දැයි නිගමනය කළ නො හැකි ය. අන් අය සමග කටයුතු කරන ආකාරය අනුව එය වටහා ගැනීමට හැකි වේ.

පහත සඳහන් ලක්ෂණ සමාජයේ යහපැවැත්මෙන් යුතු අයෙකු තුළ දැකිය හැකි ය.

- යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා
- එලදයී සන්නිවේදනය
- නමුෂීලි බව
- නායකත්ව ලක්ෂණ
- අනුගාමිකත්වය
- අන් අයගේ හැඟීම්වලට සංවේදී බව (සහකම්පනය)
- නීතිගරුක බව
- ආයුද්‍යකයෙකු නොවීම



1.8 රුපය - ක්‍රිඩා කරන ලුම්න් පිරිසක්

සමාජයේ යහපැවැත්ම සඳහා පිළිපැදිය යුතු ගුණාංග

පාසල් අවධියේ සිට ම පහත සඳහන් ගුණාංග පුහුණු කිරීමෙන් ඔබ සමාජයට වැඩියුක පුද්ගලයෙකු වෙනවා පමණක් නොව සමාජයේ ගෞරවාදරයට ලක් වේ.

- කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කිරීම
- අන් මතවලට සවන් දීම
- ඉවසීම හා නමුෂීලි බව
- අන් අයට ගරු කිරීම හා නිසි පිළිගැනීම

- පුද්ගල හැකියා විවිධත්වය අවබෝධකර ගැනීම
- සමාජ ප්‍රගමනයට අවශ්‍ය කුසලතා ලාභ කර ගැනීම

කණ්ඩායමක් ලෙස සමාජයේ කටයුතු කිරීමේ දී තමා අත් විදිමට අකමැති දේ අන් අයට අත් විදිමට නොසැලැස්වීම යහපත් සමාජ සම්බන්ධතා සඳහා බලපාන සංකල්පයකි.

ආධ්‍යාත්මික යහපැවත්ම

“ආධ්‍යාත්මික” යනු තමාගේ විත්ත සන්තානයට අයත් යන අර්ථයයි. එහෙයින් ආධ්‍යාත්මය තුළ සද්ධාර සංවර්ධනයක් ඇති කර ගැනීමෙන් සන්සුන් ගති පැවතුම් ඇති ගුණවත් හා ලද දෙයින් සතුවූ වන තාප්තිමත් මිනිසේකු බිජි කරයි. ආගමික ඉගැන්වීම් හා මග පෙන්වීම් මගින් ආධ්‍යාත්මික ගුණධර්ම සංවර්ධනය කරයි.

තමා මෙන් ම අනුත්ථ ද ප්‍රිතිමත්ව ජ්වත් වීමේ අවශ්‍යතාවත් යහපත් අන්තර පුද්ගල සම්බන්ධතා පැවැත්වීමත් කාලය හා අත්දැකීම ප්‍රයෝගනයට ගනිමින් හැඩ ගැසීමත් සමාජය තුළ තමා වගකිවයුත්තේකු බව දැන අවබෝධයෙන් කටයුතු කිරීමත් ආධ්‍යාත්මික යහපැවැත්මේ මූලික පදනම ලෙස සැලකේ.

ඒ අනුව ආධ්‍යාත්මික යහපැවැත්ම සද්ධාර සම්පන්න හා ගුණගරුක මිනිසේකු ගොඩ තගන අතර මිනු සමාජයට ද ආදර්ශමත් පුද්ගලයකු වේ.

ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ

ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙකු තුළ දැකිය හැකි යහපත් ලක්ෂණ කිහිපයක් පහත සඳහන් වේ.

- ආගමානුකූලව ජ්වත්වීම හා සමාජ සාරධර්මවලට ගරු කිරීම
- ආචාරයිලි බව හා කාරුණික බව
- කංතවේදී බව
- ප්‍රතිඵ්‍යාන්‍යාත්මක බව
- සාමකාමී බව හා ස්වභාව ධර්මයට ලැදි බව

ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයා සමාජයට ප්‍රියකිලී හා නිතකාමී අයෙකි. ඔහුව සමාජය ප්‍රිය කරයි.

ආධ්‍යාත්මික යහපැවැත්ම සඳහා අනුගමනය කළ යුතු යහපැවැත්ම සඳහා ප්‍රිය යුතු යහපැවැත්ම

ආධ්‍යාත්මික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා යහපත් පුරුදු පූඩුණු කළ යුතු ය. මිතුයිලි බව, අනුන්ට උදව් උපකාර කිරීම, අනුන්ගේ දියුණුවට රෑර්ශ්‍යා නොකිරීම, අනුන්ගේ සතුවේ දී තමා ද සතුවූ වීම, අවලෝදනම්න කම්පා නොවී සිටීමට උත්සාහ කිරීම ආදි ගුණාංග ආධ්‍යාත්මික යහපැවැත්මෙහි ප්‍රතිඵ්‍යුතු වේ.

එහෙයින් එවැනි ගුණාංග වඩා වර්ධනය කර ගැනීමට හා පවත්වා ගෙන යැම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් පහත සඳහන් වේ.

- ආගමික කටයුතුවල නිරත වීම
- සමාජ සාරධර්ම අනුව කටයුතු කිරීම
- ස්වභාව ධර්මයට අනුව ජීවත් වීම



1.9 රුපය - ආගමික වතාවත්වල යෙදෙන හික්ෂ්‍යන් වහන්සේලා

ආධ්‍යාත්මික යහපැවැත්මට උපකාරී වන මූලික කරුණු

- පරිසරය රස විදිම
- සාමූහිකව වැඩ කිරීම
- ක්‍රිඩා කිරීම
- ආගමික ඉගැන්වීම අනුව ජීවත් වීම
- හාවනා හා යෝගී ව්‍යායාමවල යෙදීම
- කාලය ප්‍රයෝගනවත් ලෙස යොද ගැනීම
- ගැටලු සහගත අවස්ථාවල දී අන් අයගෙන් උපදෙස් ලබා ගැනීම
- විවේකය එලදායීව ගතකිරීමට සෞන්දර්ය යොද ගැනීම

1.2 බුදු දහම සහ යහපත් සෞඛ්‍ය

සකල ලෝක සත්ත්වයන් හට දුකින් මුදවීම පිණිස දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ නිස්සරණ සත්ත්වයන්ගේ දුකට වෙදණන් වූහ. එම ධර්ම ප්‍රතිපදව පුරන්නට පැවැති බිමට පැමිණි හිස්සන් වහන්සේලා දිනෙන් දින සංඛ්‍යාත්මකව වැඩි වන්නට විය. එබැවින් විශාල පිරිසකගේ කායික සහ මානසික සුවතාව ආරක්ෂා කරගනිමින් දහම් ප්‍රතිපදවේ හැසිරීම සඳහා අවශ්‍ය කරන වත් පිළිවෙත් හා ප්‍රයුෂ්තින් පනවා ඇති බව විනයෙහි දක්නට ලැබේ.

එද දඟදිව පැවති වෙදා සම්ප්‍රදය මත සුදුසු වත් පිළිවෙත් අනුදන වදළ බුදුරජාණන් වහන්සේ සිය ග්‍රාවක හිස්සන්ගේ කායික මානසික නිරෝගී පැවැත්ම උදෙසා මහත් සේ අවධානය යොමු කර ඇත.

සත්හට වන බව දුකට වෙදණන් වූ බුදු පියාණන් වහන්සේ ඩුදෙක් පුද්ගලයාගේ මනසේ සත්‍ය මෙන් ම කයේ සත්‍ය කෙරෙහි ද දක්වූ සැලකිල්ල හා කළ අනුශාසනා මහා අනර්ස ම ය.

එමෙන් ම නිරෝගී බව නිරතුරුව ම රක ගැනීම පිණිස අපගේ පැවැත්ම සකසා ගත යුතු අයුරු සිය දේශනා මගින් ලෝකයාට අවධාරණය කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංචාරණය මගින් සෞඛ්‍ය යන්න නිර්වචනය කර ඇත්තේ “කායික, මානසික, සමාජයා හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පුරුණය” බව අපි දතිමු.



1.10 රුපය - බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානයෙහි යෙදීම

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සෞඛ්‍ය යන්න නිර්වචනය කර ඇති ආකාරය මේට වසර 2600කට පමණ පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මෙම ගාර්ථවත් පැහැදිලි වේ.

**ආරෝග්‍යපරමා ලාභ - සත්‍යාච්‍යා පරමා ධන්
විස්සාසාපරමා කූත් - නිකානා පරමා කූඩා**


“නිරෝගිබව උතුම් ලාභයයි, සතුට උතුම් දනයයි, විශ්වාසය උතුම් කුතියා ය, නිවන උතුම් සැපය වේ.” යනු මෙහි අර්ථයයි.

රෝගී පුද්ගලයෙක් තම දනය ආදි කුමන ලාභ ලැබුණු ද නිර්පාක වේ. එබැවින් නිරෝගිබව උතුම් ලාභය යැයි පෙන්වා දෙන ලදී. මෙහි දී කායික සෞඛ්‍ය දැක්වේ.

යම් දනයක් තමා විසින් ලබන ලද නම්, තමා සතු නම්, එයින් ම සතුට විය හැකි ය. සතුට ඇත්තේ තමා තුළ ය. එබැවින් සතුට, උතුම් ම දනය යැයි පෙන්වා දෙන ලදී. මෙහි දී මානසික සෞඛ්‍ය දැක්වේ.

මව වුව ද පියා වුව ද විශ්වාසයක් නැත්තාම ඇාතිත්වය නිර්පාක ය. ඇාති නොවුව ද විශ්වාසයක් ඇත්තාම එය උතුම් වේ. එබැවින් විශ්වාසය උතුම් ඇාතියා යැයි පෙන්වා දෙන ලදී. මෙහි දී සමාජයේ සෞඛ්‍ය දැක්වේ.

යම්තාක් ද්‍යාන සුව, මාර්ග සුව, එල සුව තිබුණු ද නිවන ඒ සියල්ලට උතුම් වේ. එබැවින් නිවන උතුම් සැපය යැයි පෙන්වා දෙන ලදී. මෙහි දී ආධ්‍යාත්මික සෞඛ්‍ය දැක්වේ.



මෙසේ අනුප්‍රරුව ප්‍රතිපදවක් ලෙස කායික හා මානසික සෞඛ්‍ය විෂයයෙහි ලබා දී ඇත. අංග්‍රේසිර නිකායේ රෝග සුතුයේ දී මිනිසාට වැළඳෙන ප්‍රධාන රෝග දෙකක් ගැන සඳහන් වේ. එනම්

➤ කායික රෝග

➤ මානසික රෝග වේ.

ලෝහ, ද්වේශ, මෝහ යන අකුසල මූල නිසා මානසික රෝග හට ගන්නා බවත් වාත, පිත, සෙම යන තුන්දෙස් කිපීම නිසා කායික රෝග හට ගන්නා බවත් පෙන්වා ඇත.



භාරාංශය

- පුද්ගලයෙකුගේ පුරුණ සෞඛ්‍ය කෙරෙහි ලෙඩ රෝග හා දුබලතා මෙන්ම කායික, මානසික, සමාජයීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම ද බලපායි.
- කායික යහපැවැත්ම යනු රෝගවලින් තොරව සිටීම, රෝග සඳහා බලපාන හැසිරීම අවම කර ගැනීම සහ මතා ගාරීරික යෝග්‍යතාවයකින් සිටීම වේ.
- එදිනෙදා ජ්විතයේ දී එළඹෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් තමාටත් සමාජයටත් යහපත උදා කරමින් තැප්තිමත් ජ්විතයක් ගත කිරීමට ඇති හැකියාව මානසික යහපැවැත්මයි.
- යහපත් ලෙස සමාජ සම්බන්ධතා පවත්වමින් හා අනෙකුත්තා අවබෝධයෙන් කටයුතු කිරීමේ හැකියාව සමාජයීය යහපැවැත්ම වේ.
- සඳාවාර සම්පන්න මිනිසෙකු බිජි කිරීම සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය ඉවහල් වේ. එහෙයින් ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයා සඳාවාර සම්පන්න ගුණගරුක හා සමාජයට මිතුදිලී අයෙකු වේ. සමාජය තුළ තමා වගකිවයුත්තෙකු බව දැන අවබෝධයෙන් කටයුතු කිරීම ආධ්‍යාත්මික යහපැවැත්මේ පදනම වේ.
- කායික රෝග හා මානසික රෝග ලෙස රෝග ආකාර දෙකක් මිනිසාට වැළඳේ. ලෝහ, ද්වේශ, මෝහ යන අකුසල මූල නිසා මානසික රෝගන් වා, පිත්, සෙම යන තුන් දෙස් නිසා කායික රෝගන් වැළඳෙන බව රෝග සූතුයේ දී පෙන්වා දී ඇත.



අභ්‍යාස

(01) වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.

1. “සෞඛ්‍ය” යන්නෙහි අර්ථ දැක්වීමට අනුව පූර්ණ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා
 - (1) ලෙඩරෝග හා දුබලතාවලින් තොරව සිටිය යුතු ය.
 - (2) ආබාධිත වුවද උපකරණ පැලද සිටිය යුතු ය.
 - (3) කායික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුත්ත විය යුතු ය.
 - (4) සමාජ හිතකාමී හා යහපත් අයෙකු විය යුතු ය.

2. බර 36 kg සහ උස 1.5 m වන වයස අවුරුදු 13 ක පිරිමි ලමයෙකුගේ BMI අගය වන්නේ,

(1) 15 kgm^{-2}	(2) 16 kgm^{-2}
(3) 16 kgm	(4) 15 kgm

3. මානසික යහපැවැත්ම ඇති කර ගැනීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශය වන්නේ,
 - (1) සරල ජ්වන රටාව හා භාවනා කිරීම පුහුණු කළ යුතු ය.
 - (2) විනෝදාංශයක තිරත වීම හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් පුහුණු කළ යුතු ය.
 - (3) ක්‍රිඩාවල තිරත වීම හා උපදේශනය ලබා ගැනීම අවශ්‍ය ය.
 - (4) තරගකාරී ලෙස ව්‍යාපාර කටයුතුවල තිරත විය යුතු ය.

4. සමාජයේ යහපැවැත්මෙන් යුතු තැනැත්තෙකු තුළ දැකිය හැකි කුසලතා දෙකක් නොවන්නේ,
 - (1) යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා හා තීතිගරුක බව
 - (2) එලදායී සන්නිවේදනය හා අනුගාමිකත්වය
 - (3) තම්බයිලි බව සහ සහකම්පනය
 - (4) භාවනා කිරීම හා යෝගී ව්‍යායාමවල යෙදීම

5. ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයෙකු පිළිබඳ වැරදි ප්‍රකාශයක් වන්නේ, ඔහු
- (1) යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වන මිතුළිලි අයෙකි.
 - (2) සමූහ වශයෙන් වැඩ කරන හා ආගමානුකූලව ජ්වත් වන්නෙකි.
 - (3) තමාගේ අභිමතය පරිදි අන් අය මෙහෙයවීමට උත්සාහ කරන්නෙකි.
 - (4) ලාභ, අලාභ, සැප, දුක සමස් විදු දරා ගැනීමට උත්සාහ කරන්නෙකි.

(02) වර්හන් තුළ ඇති සුදුසුතම වචන තෝරා හිස්තැන් පුරවන්න.

(ප්‍රසන්න පෙනුම, ස්වයං විනය, ක්‍රියාකීලි බව, ආධ්‍යාත්මික යහපැවැත්ම, තද දම්පාට, නමුණිලි බව, තැකිලි, කොල)

1. ගෙරිර ස්කන්ද දරුණක අගය හා උසෙහි අගය නියමිත ප්‍රස්ථාරවල ලකුණු කළ විට ඒවාපැහැති පරාස තුළ පිහිටීම නිසි කායික යහපැවැත්ම පෙන්නුම් කරන අතර ඒවාපැහැති පරාස තුළ පිහිටීමෙන් කාග බව හෝ මිටි බව නිගමනය කෙරේ. ස්ථුල පුද්ගලයෙකුගේ BMI අගය පිහිටන්නේ ප්‍රස්ථාරයේ පැහැති පරාසය තුළ ය.
2. කායික යහ පැවැත්ම තීරණය කළ හැකි ලක්ෂණයක් වන අතර මානසික යහපැවැත්ම තීරණය කළ හැකි ලක්ෂණයකි.
3. සමාජයේ යහපැවැත්ම සඳහා අනුමතය කළ යුතු හා පුහුණු කළ යුතු යහ පුරුද්දක් මෙන් ම කුසලතාවකි. මිතුළිලි බව, අනුන්ගේ දුකට පිහිටිවීම හා සැපතේ දී සතුව වීම මෙන් ම දුක, සැප, සමව විදු දරා ගැනීමේ ප්‍රතිඵලය වේ.
4. කායික යහපැවැත්මෙහි මෙන් ම මානසික යහපැවැත්මෙහි ද පොදු ලක්ෂණයකි.

(03) කෙටි පිළිතුරු සපයන්න.

1. කායික යහපැවැත්ම කෙරෙහි බලපාන සාධක පහක් නම් කරන්න.
2. පහත දැක්වෙන මාත්‍රකා පිළිබඳ කෙටි සටහන් ලියන්න.
 - (i) ආත්මාවබේදය හා ආත්මාහිමානය
 - (ii) නායකත්වය හා අනුගාමීකත්වය
 - (iii) සහකම්පනය
 - (iv) ස්වභාව ධර්මය අනුව ජ්වත් වීම
3. මාත්‍රික යහපැවැත්ම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළයුතු යහපුරුදු පහක් නම් කරන්න.
4. සමාජයේ යහපැවැත්ම යනුවෙන් කුමක් අදහස් කරන්නේ දැයි පැහැදිලි කර එවැනි පුද්ගලයෙකු තුළ දැකිය හැකි කුසලතා පහක් සඳහන් කරන්න.
5. ආධ්‍යාත්මික යහපැවැත්මෙන් යුතු පුද්ගලයින් තුළ දැක්නට ලැබෙන ගුණාංග පහක් ලියා දැක්වන්න.